

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය ඉංජිනේරු තාක්ෂණ ආයතනය - කටුනායක

ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ඉංජිනේරු විද්‍යා විශේෂ ආධුනිකයින් බඳවා ගැනීම - 2020/2021 කණ්ඩායම

කටුනායක, ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ඉංජිනේරු විද්‍යා විශේෂ ආධුනිකයින් බඳවා ගැනීමේ තරග විභාගය සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත මෙම පාඨමාලාව ඉදිරියේදී උපාධි පාඨමාලාවක් දක්වා පරිවර්තනය කිරීමට සැලසුම් සකස් කරමින් පවතී. මෙම විභාගය ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය විසින් කරනු ලබන නියමයන්ට යටත්ව විභාග කොමසාරිස් ජනරාල් විසින් 2021 ජුනි මස අවසානයේ පවත්වනු ලැබේ.

විභාගය පැවැත්වීම හා ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් පනවනු ලබන නීතිරීතිවලට විභාග අපේක්ෂකයින් යටත් වේ. එම නීතිරීති උල්ලංඝනය කළහොත් විභාග කොමසාරිස් ජනරාල් විසින් පනවනු ලබන දඬුවමකට යටත් වීමට සිදු වේ.

1. යෝග්‍යතාව :

1.1 අධ්‍යාපන සුදුසුකම් :

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ දී සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව යන විෂයයන් තුන (03) එකවර සමත් වීම;

සහ

සියලුම පාඨමාලා සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේදී තෙවරකට නොවැඩි වාර ගණනකදී ඉංග්‍රීසි භාෂාවට සම්මාන සාමාර්ථයක් ලබා තිබීම.

1.2 වයස :

2021.09.30 වැනි දිනට වයස අවුරුදු 18 ට නොඅඩු සහ 25 ට නොවැඩි විය යුතුය.

❖ ඒ අනුව 2003.09.30 දිනට හෝ ඊට පෙර හා 1996.09.30 දිනට හෝ ඊට පසු උපන් දිනය යෙදී ඇති අයට පමණක් මේ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ඇත.

❖ **සැලකිය යුතුයි.-** නාවික ඉංජිනේරු ක්ෂේත්‍රය සඳහා තෝරා ගැනීමේ දී වයස අවුරුදු 20 ට අඩු අයදුම්කරුවන් හට ප්‍රමුඛත්වය දෙනු ලබයි.

2. තෝරාගැනීමේ පදනම් ක්‍රියාපටිපාටිය :

2.1 ඉහත අංක 1.1 ඡේදයෙහි සඳහන් ඇතුළත් කරගැනීම සඳහා වූ අවම සුදුසුකම් සහිත අංක 1.2 ඡේදයෙහි සඳහන් වයස සීමාව තුළ වූ අයදුම්කරුවන්ගෙන් පහත දැක්වෙන ක්‍රමයට තෝරාගැනීම සිදුකරනු ලැබේ.

ලිඛිත පරීක්ෂණය :

2.2 මූලික සුදුසුකම් සපුරා ඇති සියලුම අයදුම්කරුවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් වූ ලිඛිත විභාගයකට පෙනී සිටිය යුතුය.

මෙම විභාගය පහත සඳහන් පරිදි බහුවරණ ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විත වේ.

- (01) සාමාන්‍ය බුද්ධිය - කාලය පැය 01 - ලකුණු 100
- (02) තාක්ෂණික හා පොදු පරීක්ෂණය - කාලය පැය 01 - ලකුණු 100

මෙම තාක්ෂණික හා පොදු පරීක්ෂණය යටතේ ඔබගේ දැනුම සිවිල් ඉංජිනේරු, විදුලි ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජිනේරු, අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) සංයුක්ත ගණිතය හා තොරතුරු තාක්ෂණය යන මාතෘකා යටතේ පරීක්ෂා කෙරේ.

2.3 මෙම ලිඛිත පරීක්ෂණය පහත සඳහන් නගරවලදී පවත්වන අතර අයදුම්කරුවන් විසින් තම අයදුම්පතේ ආසන්න විභාග මධ්‍යස්ථාන 02 ක් සඳහන් කළ යුතුය. (මෙහිදී අවසන් තීරණය විභාග දෙපාර්තමේන්තුව සතු වේ.)

- | | |
|-------------|---------------|
| 01. කොළඹ | 06. කුරුණෑගල |
| 02. ගාල්ල | 07. යාපනය |
| 03. රත්නපුර | 08. මඩකලපුව |
| 04. මහනුවර | 09. අනුරාධපුර |
| 05. බදුල්ල | |

● (ලිඛිත යෝග්‍යතා පරීක්ෂණය සඳහා සුදුසුකම් ලබන සියලුම අයදුම්කරුවන් වෙත සහි දෙකකට පමණ පෙර ඒ බව විභාග දෙපාර්තමේන්තුව මගින් දැනුම් දෙනු ලැබේ.)

2.4 සම්මුඛ පරීක්ෂණය :

ලිඛිත යෝග්‍යතා පරීක්ෂණයේ ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නා අනුපිළිවෙලට අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලැබේ.

2.5 තෝරාගැනීමේ පදනම :

ලිඛිත පරීක්ෂණය සඳහා නිර්දේශිත ලකුණු ප්‍රමාණය	60%
Z -score අගය සඳහා නිර්දේශිත ලකුණු ප්‍රමාණය	20%
සම්මුඛ පරීක්ෂණය සඳහා නිර්දේශිත ලකුණු ප්‍රමාණය	20%

සම්මුඛ පරීක්ෂණය සඳහා නිර්දේශිත ලකුණු ප්‍රමාණය පහත පරිදි ලබා දෙනු ලැබේ. :-

විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා ලකුණු ප්‍රමාණය	10%
සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමේ පෙර සුදුනම හා එයට පෙනී සිටීමේ පිළිවෙල සඳහා ලකුණු ප්‍රමාණය	10%

ඉහත සඳහන් පරීක්ෂණ සඳහා මුළු ලකුණු ප්‍රමාණය පදනම් කරගෙන වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නා අනුපිළිවෙලට පාඨමාලාව සඳහා ආධුනිකයින් 500 ක් තෝරාගනු ඇත.

2.6 තෝරා ගනු ලබන සියලුම අයදුම්කරුවන් ඔවුන් එම ක්ෂේත්‍රයේ ලියාපදිංචි වීමට පෙර ඔවුන්ගේ වියදමින් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය විය යුතුය. (නාවික ඉංජිනේරු ක්ෂේත්‍රය සඳහා තෝරා ගනු ලබන සියලුම අයදුම්කරුවන් එම ක්ෂේත්‍රයේ ලියාපදිංචි වීමෙන් පසු ඔවුන්ගේ වියදමින් නැවතත් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය විය යුතුය.)

2.7. විභාග අපේක්ෂක/අපේක්ෂිකාවන් විභාග ශාලාව තුළ දී තමන් පෙනී සිටින සෑම විෂයක් සඳහාම ශාලාධිපති සෑහීමකට පත්වන පරිදි ස්වකීය අනන්‍යතාව සනාථ කළ යුතුය. ඒ සඳහා පහත දැක්වෙන කවර ලියවිල්ලක් හෝ භාර ගනු ලැබේ.

- i. ජාතික හැඳුනුම්පත
- ii. වලංගු විදේශ ගමන් බලපත්‍රය
- iii. වලංගු ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය

එමෙන්ම විභාග අපේක්ෂකයින් අනන්‍යතාව තහවුරු කර ගත හැකි වන පරිදි මුහුණ හා දෙකන් ආවරණය කිරීමෙන් තොරව විභාග ශාලාවට ඇතුළු විය යුතුය. එසේ නම් අනන්‍යතාව සනාථ කිරීම ප්‍රතික්ෂේප කරන අයදුම්කරුවන් විභාග ශාලාවට ඇතුළත් කර නොගැනේ. තවද විභාග ශාලාවට ඇතුළු වූ මොහොතේ සිට විභාගය අවසන් වී ඉන් පිටවන තෙක් විභාග බලධාරීන්ට අයදුම්කරු හඳුනාගත හැකි පරිදි මුහුණ හා දෙකන් ආවරණය කිරීමෙන් තොරව සිටිය යුතුය.

2.8 අපේක්ෂකයකුට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම, ඔහු හෝ ඇය විභාගයට ඉදිරිපත් වීමට හෝ පාඨමාලාව සඳහා සුදුසුකම් සපුරා ඇති බවට පිළිගැනීමක් ලෙස නොසැලකිය යුතුය.

3. අයදුම් කිරීමේ පිළිවෙල :

3.1 සෑම අයදුම්කරුවෙකු විසින්ම තම අයදුම්පත ඉදිරිපත් කිරීමේදී පහත සඳහන් පරිදි විභාග සහ පරිපාලන කටයුතු සඳහා ගාස්තු ලෙස රු. 3000 ගෙවිය යුතුය. (මෙම ගාස්තුව කුමන හේතුවක් මත හෝ නැවත නොගෙවනු ලබයි.)

3.2 මුදල් තැන්පතු කුචිතාන්සිය පහත සඳහන් කරුණු සහිතව නිසි පරිදි සම්පූර්ණ කළ යුතුය.

- (i) ශාඛා අංකය සහ ගිණුම් අංකය - 276-1-001-8-6351396.
- (ii) බැර උපදෙස් - මහජන බැංකුව, කටුනායක, ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ශිෂ්‍ය සුභසාධන ගිණුම් අංක 276-1-001-8-6351396 ට බැර පිණිස
- (iii) අයදුම්කරුගේ නම සහ ලිපිනය

*සැලකිය යුතුයි.-මෙම ගෙවීම දිවයිනේ පිහිටි ඕනෑම මහජන බැංකු ශාඛාවකට කළ හැකිය.

3.3 අයදුම්පත් සහ ආයතනය පිළිබඳ වැඩි විස්තර "www.iet.edu.lk" යන වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

3.4 මුදල් ගෙවීම් කරන ලද බැංකු ශාඛාවේ බලයලත් නිලධාරියෙකු විසින් සහතික කරන ලද තැන්පතු කුචිතාන්සිය, නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත සමඟ පරිලෝකනය (Scan) කර 2021 මාර්තු මස 25 වන දින හෝ ඊට ප්‍රථම "apply2021@ietonline.edu.lk" යන ඊ මේල් ලිපිනයට එවිය යුතුය. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් හෝ අතින් ගෙනැවිත් භාර දෙන අයදුම්පත් කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

3.5 රජයේ උසස් අධ්‍යාපන ආයතනයක ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමාවට සමාන මට්ටමේ පූර්ණ කාලීන ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරමින් සිටින අයට හෝ රජයේ විශ්වවිද්‍යාලයක පූර්ණ කාලීන උපාධි පාඨමාලාවක් හදාරමින් සිටින අයට මේ සඳහා අයදුම් කළ නොහැක.

3.6 අයදුම්පත් ලැබුණු බවට අයදුම්කරුවන්ට දැනුම් දෙනු නොලැබේ.

4. ආයතනය මගින් පවත්වනු ලබන පාඨමාලා :

4.1 සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රය :

- 1. සිවිල් - ගොඩනැගිලි සහ ව්‍යුහ ඉංජිනේරු පාඨමාලාව
- 2. සිවිල් - මහාමාර්ග සහ දුම්රිය මාර්ග ඉංජිනේරු පාඨමාලාව
- 3. සිවිල් - ජල සහ පාරිසරික ඉංජිනේරු පාඨමාලාව

- 4.2 විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ක්ෂේත්‍රය
 - 4. විදුලි හා විද්‍යුත් - ජාල හා සන්නිවේදන ඉංජිනේරු පාඨමාලාව
 - 5. විදුලි හා විද්‍යුත් - විදුලි බල ඉංජිනේරු පාඨමාලාව
- 4.3 යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රය
 - 6. යාන්ත්‍රික - ස්වයංචලන ඉංජිනේරු පාඨමාලාව
 - 7. යාන්ත්‍රික - යාන්ත්‍රික (නිෂ්පාදන) ඉංජිනේරු පාඨමාලාව
 - 8. යාන්ත්‍රික - නාවික ඉංජිනේරු පාඨමාලාව
 - 9. යාන්ත්‍රික - ගොඩනැගිලි සේවා ඉංජිනේරු පාඨමාලාව

❖ ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ නාවික ඉංජිනේරු පාඨමාලාව - ISO 9001:2015 තත්ත්ව සහතිකය යටතේ පැවැත්වේ.

❖ නාවික ඉංජිනේරු පාඨමාලාව සැලසුම් කොට ඇත්තේ අන්තර්ජාතික සමුද්‍ර සංවිධානයේ **STCW - 95** සහ **7.04** ආදර්ශ පාඨමාලාව හා සම්බන්ධිත නාවික ඉංජිනේරු කාරක මට්ටමේ දැනුම, අවබෝධය සහ ප්‍රවීණතාව පිළිබඳ විධානානුකූල අවශ්‍යතා සපුරාලනු පිණිස වේ.

- 5. පුහුණු කිරීමේ කාලය පිළිබඳ විස්තර :
මෙම පාඨමාලාවේ කාලය වසර හතරකි. මාස 24 ක න්‍යායික උපදෙස් පාඨමාලාව, මාස 24 ක ප්‍රායෝගික පුහුණුව සමඟ පහත දැක්වෙන ආකාරයට සකස් කර ඇත.

ප්‍රථම අධ්‍යයන වර්ෂය ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ දී	- මාස 12
මූලික කර්මාන්ත පුහුණුව බාහිර කර්මාන්ත ආයතන තුළදී	- මාස 12
අවසාන න්‍යායික උපදෙස් වැඩසටහන ඉංජිනේරු තාක්ෂණ ආයතනයේදී	- මාස 12
අවසාන කර්මාන්ත පුහුණුව බාහිර කර්මාන්ත ආයතන තුළ දී	- මාස 12

මෙම ඉංජිනේරු පාඨමාලාවට අයත් න්‍යායික උපදෙස් හා පාඨමාලා ප්‍රායෝගික කාර්යයන් මෙම ආයතනයේදී ලබාදෙන අතර, කර්මාන්ත පුහුණුව පිළිගත් කර්මාන්ත ආයතන මගින් ලබා දෙනු ඇත. පාඨමාලාව ආරම්භයේදී ඉංග්‍රීසි පාඨමාලාවක් පවත්වනු ලබන අතර එයට සියලුම ආධුනිකයින්ගේ සහභාගීත්වය අනිවාර්ය වේ.

- 6. පාඨමාලා මාධ්‍යය - ඉංග්‍රීසි භාෂාවෙනි.
- 7. ආධුනිකත්ව ගිවිසුම :
 - 7.1 තෝරාගනු ලබන සෑම ආධුනිකයෙකු විසින්ම ආධුනිකයා සහ කාර්මික පුහුණු වන ආයතනය යන දෙදෙනා වෙත වගකීම් පැවරෙන විශේෂ ආධුනිකත්ව ගිවිසුමකට ඇතුළු විය යුතුය.
 - 7.2 පුහුණුව අවසාන වීමෙන් පසුව ආධුනිකයින් සඳහා රැකියා සැපයීමට ආයතනය බැඳී නොමැත.

7.3 මෙම පාඨමාලා සඳහා ලියාපදිංචි වන සියලුම සිසුන් මුළු පාඨමාලා කාලය තුළදී පැමිණීමේ ප්‍රතිශතය, ආයතනය මගින් නිකුත් කර ඇති සීමාවන්ට යටත්ව තබා ගත යුතු අතර, එසේ නොවන අවස්ථාවලදී අදාළ විභාගවලට පෙනී සිටිය නොහැකි අතර පාඨමාලාවෙන් ඉවත් විය යුතු වේ.

8. ආධුනිකයින් ලියාපදිංචිය :

8.1 පාඨමාලාවට ලියාපදිංචි වන අවස්ථාවේදී නැවත ආපසු ගෙවනු ලබන රු. 5000.00 ක තැන්පතු මුදලක් ලබා දිය යුතුය. මෙම තැන්පත් මුදල ආපසු ලබා ගත හැක්කේ පාඨමාලාව සාර්ථකව අවසන් කළ අයෙකුට පමණි.

තෝරාගනු ලබන සෑම ආධුනිකයෙකුම පාඨමාලාවට ලියාපදිංචි වන අවස්ථාවේදී, ලියාපදිංචි ගාස්තු වශයෙන් රු. 500 ක් ද සිසුන්ගේ අධ්‍යයන ලේඛන කටයුතු සහ පුස්තකාල අරමුදල සඳහා රු. 2000.00 ක් ද වශයෙන් රු. 2500.00 ක නැවත නොගෙවන මුදලක් ආයතනය වෙත ගෙවිය යුතුය. තවද අ.පො.ස.(සා. පෙළ) හා අ.පො.ස. (උසස් පෙළ) ප්‍රතිඵල සනාථ කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් අය කරන මුදල ගෙවිය යුතුය.

8.2 සමෘද්ධි සහනාධාර හිමි පවුලක සාමාජිකයෙකු නම් ඊට අදාළ මුල් පිටපත් (සමෘද්ධි කාඩ්පත හා ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරන ලද ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද ලිපිය) ඉදිරිපත් කිරීමෙන් නැවත ගෙවන පදනමින් යුත් තැන්පත් මුදලින් නිදහස් විය හැක.

09. සහතික ප්‍රදානය - සාර්ථක ලෙස න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව අවසන් කර සමත්වන ආධුනිකයින් හට ආයතනයට ඇති සියලුම බැඳීම්වලින් නිදහස් වූ පසු, ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා සහතිකය ප්‍රදානය කරනු ඇත.

10. ප්‍රමාද වී එවන අයදුම්පත් සම්බන්ධයෙන් ඉංජිනේරු තාක්ෂණ ආයතනය වග කියනු නොලැබේ.

11. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් පළවන මෙම නිවේදනයේ භාෂා පාඨ අතර කිසියම් නොගැලපීමක් හෝ අනනුකූලතාවක් ඇති බව පෙනී යන්නේ නම් එවැනි අවස්ථාවක සිංහල මාධ්‍ය නිවේදනයට අනුව කටයුතු කරනු ලැබේ.

සභාපති,
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය.

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය,
අංක 971, ශ්‍රී ජයවර්ධනපුර මාවත,
වැලිකඩ,
රාජගිරිය.

For office use
(Application No.)

For office use
(Index No.)

**NATIONAL APPRENTICE AND INDUSTRIAL TRAINING AUTHORITY INSTITUTE OF ENGINEERING
TECHNOLOGY - KATUNAYAKE**

APPLICATION FOR THE RECRUITMENT OF SPECIAL APPRENTICES IN ENGINEERING FOR NATIONAL
DIPLOMA IN ENGINEERING SCIENCES (NDES) COURSE- 2020/2021 BATCH

❖ Select two centers nearest to you from the exam centres below. :-

01 Colombo
02 Galle
03 Ratnapura
04 Kandy
05 Badulla

06 Kurunegala
07 Jaffna
08 Batticaloa
09 Anuradhapura.

Preference	No. of the exam centre
1	
2	

1. Name in Full :
(Fill in block letters)

(Eg. ARACHCHILAGE SASSEN CHAMARA FERNANDO)

2. Name with Initials :
(Eg. A. S. C. FERNANDO)

3. Address :
(Fill in block letters)

4. Telephone No. : Mobile :

Residence :

5. E- mail Address :

6. District :

7. Divisional Secretariat :

8. Grama Niladhari Division :

Division Number

9. Date of Birth :

(i) Date

Month

Year

(ii) Age as at 30.09.2021:

Months

Years

10. Sex : Male - 0 (Write the relevant number inside the cage.)
 Female - 1

11. NIC No. :

12. Nationality :

13. Educational Qualification : Index No. Year

(i) G. C. E. (O/L)

S. No.	Subject	Grade
1	Religion	
2	First Language	
3	Second Language (English)	
4	Science	
5	Mathematics	
6.	History	
7		
8		
9		

Performance in English Language at G. C. E. (O/L) Examination : A or B of C (Tick the relevant box.)

Attempt	Year	Index No.

(ii) Result of G. C. E. (A/L) Examination (Subjects Passed in one sitting)

Year					
Index No.					
Z-Score Marks					
Medium					
Subject	Combined Mathematics	Physics	Chemistry	English	Common General Test Marks
Grade					

(iii) Number of sittings for G. C. E. (A/L) Examination :

14. Order of preference of fields of specialization : (Mark from 1 to 9 based on order of preference)

Serial No.	Field	Code	Preferences
1	Civil - Building and Structural Engineering	CB	
2	Civil - Highway and Railway Engineering	CH	
3	Civil - Water and Environmental Engineering	CW	
4	Electrical - Network and Communication Engineering	EN	

Serial No.	Field	Code	Preferences
5	Electrical - Electrical Power Engineering	EP	
6	Mechanical - Automotive Engineering	MA	
7	Mechanical - Production Engineering	MP	
8	Mechanical - Marine Engineering	MM	
9	Mechanical - Building Services Engineering	MB	

I do hereby certify that the information furnished above is true and correct and confirm to the qualifications laid in the advertisement and I have not registered for full time Degree or Diploma in a University or any other Government Academic Institutions. I hereby state that I am prepared to accept discontinuance from the training programme without any claim for compensation, if any of the above information is found to be false or inaccurate even after the commencement of the training programme. Further, I do agree to abide by the rules and regulations imposed by the Commissioner General of Examinations of Conducting the Examination and on releasing results.

_____,
Signature of Applicant.

Date :_____.

(Please affix the scanned copy of payment receipt for Rs.3000.00)

For office use only

Age Limit	Within/Exceeded
Basic Qualification	Adequate/Inadequate
Applications	Complete/Incomplete
Accepted/Rejected	
.....
Checked by	Approved by

**NATIONAL APPRENTICE AND INDUSTRIAL TRAINING AUTHORITY
INSTITUTE OF ENGINEERING TECHNOLOGY - KATUNAYAKE**

Recruitment of Special Apprentices in Engineering for National Diploma in Engineering Sciences (NDES) Course - 2020/2021 Batch

Instructions for Completing the Application Form

01. The application should be in accordance with the *Gazette notification* and www.iet.edu.lk web site. All other applications will be rejected.
02. Applications of the applicants, who do not possess the required qualifications, as mentioned in the *Gazette notification* will be rejected.
03. (a) The applicant should have to pay Rs. 3000.00 to any branch of People's Bank and scanned copy of pay - in - slip should be affixed in the space provided in the application.
(b) The Pay - in - Slip should contain the following compulsory information.
(i) **Branch Code and Account No. 276-1-001-8-6351396**

-
- (ii) **Credit Instruction** - To the credit of Institute of Engineering Technology Student welfare Account No. 276-1-001-8-6351396 at People's Bank, Katunayake.
- (iii) **Name and the address of the applicant.**
- (04) Duly filled application form, should be sent to "*apply 2021@ietonline.edu.lk*" using your permanent e-mail address **before 25th March 2021**. Late applications will be rejected.

❖ Note : All the future communication will be done with you, through your permanent e-mail address.

- (05) Subject for the email should be your NIC number.

Ex. Student name A. B. C. Perera.
NIC 19971782003
NIC 971782003

Your email subject should be as- NIC 19971782003
NIC 971782003

N. B. : All information asked in the application form should be completed and no blank space should be left.

Incomplete applications will be rejected without notice.